



මානව සම්පත් අතිවර්ධන ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව
ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණය - II කොටස - 2017/2018

(දෙවන සෙමෙස්තරය)

(පවත්වන ලද්දේ 2020 ජූලි)

BLE 208 - මූල්‍ය කළමනාකරණය

අගදුම්කරුවන්ට උපදෙස් :

- (1) ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.
- (2) කාලය පැය තුනයි. (03)
- (3) මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හතරකින් (04) සහ පිටු තුනකින් (03) සමන්විත වේ.
- (4) පිළිතුරු පත්‍රයේ සියලුම පිටුවල විභාග අංකය යොදන්න.
- (5) ප්‍රශ්න පත්‍රයේ යම් පිටුවක් හෝ කොටසක් පැහැදිලිව මුද්‍රණයවී නොතිබේ නම් කැණාකර වහාම ඒ බව ශාලාධිපතිට දැනුම් දෙන්න.

01.

(අ) අරමුදල් ප්‍රවාහ රූපසටහනක් ආශ්‍රයෙන් මූල්‍ය කළමනාකරණයේ විෂය පථය පැහැදිලි කරන්න.

(ලකුණු 09)

(ආ) මූල්‍ය කළමනාකරණයේ අරමුණු සහ කාර්යභාරය පැහැදිලි කරන්න.

(ලකුණු 08)

(ඇ) ගිණුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය අතර සමාන අසමානතා දක්වන්න.

(ලකුණු 08)

(මුළු ලකුණු 25)

02.

(අ) ආයතනයක වත්කම් සහ වගකීම් ව්‍යුහයේ සංයුතිය (විවිධ වත්කම් හා වගකීම් වර්ග) පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(ආ) මෙහෙයුම් චක්‍රය (Operating Cycle) රූපසටහනක් ඇසුරින් විස්තර කරන්න.

(ලකුණු 10)

(ඇ) වෙළඳ සමාගමක මෙහෙයුම් චක්‍රයෙන් ආවරණය වන කාලය දින 365 කි. සැපයුම්කරුවන් විසින් මුදල් ගෙවීමට ලබාදෙන කාලය දින 15 කි.

සමාගමේ මූල්‍ය තොරතුරු වලින් කොටසක් රූපයේ මිලියන වලින් පහත දක්වා ඇත.

සාමාන්‍ය ණයගැතියෝ	473
අමුද්‍රව්‍ය පරිභෝජනය	4,380
නිෂ්පාදන පිරිවැය	9,855
විකුණුම් පිරිවැය	10,950
වාර්ෂික විකුණුම්	15,950
සාමාන්‍ය අමුද්‍රව්‍ය තොග	300

ක්‍රියාවලි කොග

324

නිමිභාණ්ඩ කොග

240

ඉහත තොරතුරු පදනම්කරගෙන වෙළඳ සමාගමේ මෙහෙයුම් චක්‍රකාලය සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය ගණනය කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

03. සමාගමක ඇස්තමේන්තුගත මූල්‍ය තොරතුරු ඉදිරි මාස හයක කාලයක් සඳහා පහත වගුවේ දැක්වෙන පරිදි සාරාංශ කොට ඇත.

(රුපියල් මිලියන)

මාසය	ගැණුම්	විකුණුම්	වැටුප	පොදුකාර්යය වියදම්
අගෝස්තු	31,000	75,000	150	50
සැප්තැම්බර්	25,000	100,000	160	60
ඔක්තෝබර්	30,650	86,000	170	70
නොවැම්බර්	25,000	90,000	180	80
දෙසැම්බර්	36,000	102,500	190	90
ජනවාරි	37,000	110,000	200	100

අමතර තොරතුරු

1. අගෝස්තු 01 දිනට අපේක්ෂිත මුදල් ශේෂය රු.මි. 72,500 කි.
2. විකුණුම් වලින් 50% ක ප්‍රමාණයක් අත්පිට විකුණුම් වන අතර ණයට විකුණුම් සඳහා මුදල්, විකුණුම් සිදුවී මාසයකින් ලැබේ.
3. සැප්තැම්බර් මස අපේක්ෂිත ප්‍රාග්ධන පිරිවැය රු.මි. 8,000 කි.
4. දැනටමත් ඉල්ලුම් කර ඇති ණය මුදලක් සඳහා රු.මි. 10,000 මුදලක් සැප්තැම්බර් මස ලැබීමට නියමිත අතර එය ව්‍යාපාරය පුළුල් කිරීමට යොදාගැනීමට නියමිතය.
5. සෑම මාසයකම විකුණුම් වටිනාකමින් 5% කට සමාන මුදලක් විකුණුම් කොටස් වශයෙන් ගෙවීමට වකල වී ඇත.